

## 1. විගණන මතය

- 1.1 යාපනය දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 15ක 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශන ,මුදල් ප්‍රවාහ ප්‍රකාශ සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 58(1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ .
- 1.2 යාපනය දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 15කට අදාළව 2024 වර්ෂයේ නිකුත් කර තිබුණ විගණන වාර්තා 15 සඳහාම තත්ත්වගණනය කළ මතයන් ප්‍රකාශ කර තිබූ අතර ඒ සඳහා හේතු වී තිබූ ප්‍රමාණාත්මක දෝෂයන් පහත දැක්වේ.

## 1.3 මූල්‍ය ප්‍රකාශන

### 1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                  | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                    | නිර්දේශය                                                                                                                       |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) ගොවිජන සේවා කාරක සභා 03 ක් විසින් සමාලෝචිත වර්ෂය තුළ ගොවීන්ට බෙදා නොදුන් සහනාධාර පොහොර කිලෝග්‍රෑම් 16,276.70 ක මුළු ප්‍රමාණයෙහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.                                                    | සහනාධාර පොහොර තොගයේ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල තොගය ලෙස පෙන්වීමට පියවර ගනු ලැබේ. | වර්ෂ අවසානයේ කාරක සභා සතු තොගවල වටිනාකම අදාළ මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට පියවර ගත යුතු අතර, අදාළ ගැලපීම් කිරීමට පියවර ගත යුතුය. |
| (ආ) ගොවිජන සේවා කාරක සභා 04 ක 2020 වර්ෂයේ සිට වත්කම් ලේඛනයට ඇතුළත් නොවූ වටිනාකම රු.24,034,339 ක් වූ ස්ථාවර වත්කම් ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ජංගම නොවන වත්කම්වල වටිනාකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරියේදී එය ස්ථාවර වත්කම් ලේඛනයට ඇතුළත්කර ගිණුම්ගත කිරීමට පියවර ගෙන ඇත.        | ස්ථාවර වත්කම්වල නිවැරදි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු අතර, ගිණුම්වල ගැලපීම් කළ යුතුය.                                 |
| (ඇ) ගොවිජන සේවා කාරක සභා 05ක මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති මුළු පරිත්‍යාග වටිනාකම රු.27,862,228 ක් එම කමිටුවල මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොතිබුණි.                                                                               | සමුච්චිත අරමුදල්වලට එකතු කිරීමට පියවර ගනු ලැබේ.                                 | නිවැරදි ශේෂය මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට පියවර ගත යුතුය.                                                                        |

|     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          |                                                               |                                                                                                                                                     |
|-----|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (ඇ) | ගොවිජන සේවා කාරක සභා 02 ක් විසින් අමතර ගොඩනැගිලි ඉදිකර භාවිතයට ගෙන ඇත්ත්, එම ගොඩනැගිලිවල වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල වත්කමක් ලෙස දක්වා නොතිබීම හේතුවෙන් එම ගොඩනැගිලිවල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි.                                                                                                                                                                                                              | මෙය නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.                          | වත්කම්වල නිවැරදි ශේෂය මූල්‍ය ප්‍රකාශන තුළ දැක්විය යුතු අතර, අදාළ ගැලපීම් කළ යුතුය.                                                                  |
| (ඉ) | ගොවිජන සේවා කාරක සභා 05 විසින් සමාලෝචිත වර්ෂය තුළ වෙන්දේසිය මගින් රු.1,159,538 ක් වටිනා ස්ථාවර වත්කම් බැහැර කර තිබුණද, ඒවායේ පිරිවැය ස්ථාවර වත්කම් වලින් ඉවත් නොකර විකුණුම් මිල වත්කම්වලින් ඉවත්කර තිබීමෙන් වත්කම්වල නිවැරදි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලින් නිරූපණය වී නොතිබුණි. තවද වෙන්දේසිය මගින් ලද ඉහත මුදල මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ ආදායමක් ලෙස දක්වා තිබීම නිසා කාරක සභාවල මූල්‍ය තත්ත්වය හා ලාභය නිවැරදිව නිරූපණය වී නොතිබුණි. | ඉදිරියේදී මෙය නිවැරදි කිරීමට පියවර ගනු ලැබේ.                  | ස්ථාවර වත්කම් බැහැර කිරීමෙන් ලැබෙන ලාභය හා වත්කම්වල නිවැරදි අගය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු අතර, අදාළ නිවැරදි කිරීම් ගිණුම්වල සිදු කළ යුතුය. |
| (ඊ) | ගොවිජන සේවා කාරක සභා 04ක් විසින් ස්ථාවර තැන්පතු පොලී ආදායම උපචිත පදනම මත ගණනය නොකර මුදල් පදනම මත ගණනය කර තිබුණි.                                                                                                                                                                                                                                                                                                                         | අනාගතයේදී උපචිත පදනම මත හෙළිදරව් කිරීමට පියවර ගනු ලැබේ.       | රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව මූල්‍ය ප්‍රකාශන උපචිත පදනම මත පිළියෙළ කළ යුතු අතර අදාළ ගැලපීම් ගිණුම්වල සිදු කළ යුතුය.                        |
| (උ) | තෝල්පුරම් ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව උපචිත පදනම මත ගිණුම් පිළියෙල කළ යුතු වුවද අක්කර බදු ආදායම මුදල් පදනම මත ගණනය කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.                                                                                                                                                                                                                                       | ඉදිරියේදී මෙය නිවැරදි කිරීමට පියවර ගනු ලැබේ.                  | මූල්‍ය ප්‍රකාශන සමග ඉදිරිපත් කළ ප්‍රතිපත්තියට අනුව උපචිත පදනම මත මූල්‍ය ප්‍රකාශන සකස් කළ යුතුය.                                                     |
| (ඌ) | සන්දිලිප්පාය ගොවිජන සේවා කාරක සභාවේ තොග ලේඛනය අනුව සමාලෝචිත වර්ෂය අවසානයේ පරිත්‍යාග ලෙස ලැබී තිබූ 25Kg MOP පොහොර මිටි 2275ක් ඒවායේ වටිනාකම හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.                                                                                                                                                                                                                                               | මේවා නොමිලේ ලැබුණ නිසා මූල්‍ය වටිනාකම තහවුරු කරගත නොහැකි විය. | වටිනාකම ගණනය කර මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.                                                                                                    |

- (එ) කරවෙට්ටි ගොවිජන සේවා කාරක විගණන හා පරිත්‍යාග ලෙස ලද සභාවට පරිත්‍යාගයක් ලෙස **ලැබී තිබූ** කළමනාකරණ කමිටු වත්කම් නිවැරදිව මූල්‍ය රු. 1,920,906 ක් වටිනා ඉලෙක්ට්‍රොනික රැස්වීමේදී සාකච්ඡා ප්‍රකාශනවලට ගැලපිය උපකරණ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර කිරීමෙන් පසු පියවර ගනු යුතුයි. නොතිබුණි. ලැබේ.

### 1.3.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොමැතිවීම

|     | විෂය                                                                                                                 | වටිනාකම රු | ඉදිරිපත් නොවූ සාක්ෂි                                                                 | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                             | නිර්දේශය                                                                                                         |
|-----|----------------------------------------------------------------------------------------------------------------------|------------|--------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------|
| (අ) | ගොවිජන සේවා කාරක සභා 07ක සමාලෝචිත වර්ෂය තුළ දැරූ ඉන්ධන වියදම්, ගෙවූ රියදුරු කොමිස් මුදල් සහ වාහන අලුත්වැඩියා වියදම්. | 2,175,876  | දෛනික ධාවන සටහන් ලේඛනය, වාහන ලොග් පොත, ඉන්ධන පරිභෝජන ලේඛනය හා වාහන අලුත්වැඩියා ලේඛනය | අදාළ ලේඛන නිසි ආකාරයෙන් පවත්වාගෙන යන අතර ඒවා විගණනය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබේ. | ලේඛන යාවත්කාලීන කර පවත්වාගත යුතු අතර, එසේ නොකළ පාර්ශව වෙත පියවර ගත යුතුය.                                        |
| (ආ) | ගොවිජන සේවා කාරක සභා 14 ක සමාලෝචන වර්ෂයට අදාළ අක්කර බදු.                                                             | 1,651,617  | කුඹුරු ඉඩම් ලේඛන                                                                     | ඉදිරියේදී මෙම ලේඛනය යාවත්කාලීන කර විගණනය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.                        | කුඹුරු ඉඩම් ලේඛන නිසි ආකාරයෙන් පවත්වා විගණනයට ඉදිරිපත් කළ යුතු අතර, එසේ පවත්වා නොමැති පාර්ශව වෙත පියවර ගත යුතුය. |
| (ඇ) | ගොවිජන සේවා කාරක සභා 09 ක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල දැක්වෙන ලැබිය යුතු ශේෂ 53 ක්.                                     | 4,941,459  | කේවල ශේෂ ලැයිස්තු සහ ශේෂ සනාථ කිරීම්                                                 | ලැබිය යුතු දෑ සම්බන්ධයෙන් ලිඛිත තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීමට පියවර ගෙන ඇත.              | මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ශේෂ හා ලිඛිත තහවුරුකිරීම් ලබා ගත යුතුය.                                                 |
| (ඈ) | ගොවිජන සේවා කාරක සභා 14 ක මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගෙවිය යුතු ශේෂ.                                                  | 3,524,250  | විස්තරාත්මක උපලේඛන                                                                   | ගෙවිය යුතු දෑ සම්බන්ධයෙන් ලිඛිත තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීමට පියවර ගෙන ඇත.              | විස්තරාත්මක උපලේඛන ගිණුම් සමග ඉදිරිපත් කළ යුතුයි.                                                                |
| (ඉ) | ගොවිජන සේවා කාරක සභා 02 ක                                                                                            | 977,513    | අදාළ වත්කම් භෞතිකව                                                                   | වසර ගණනවකට පෙර සොරකම් කර                                                                 | මු.රෙ.104 ප්‍රකාරව පරීක්ෂා                                                                                       |

|     | මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ජංගම නොවන වත්කම්                                                          | නොතිබුණි. | ඇති ඒවා බැවින් ලියා හැරීමට කටයුතු කරනු ලැබේ. | කර අදාළ පියවරයන් ගත යුතු අතර, කාලීනව පියවර නොගත් පාර්ශව වෙත පියවර ගත යුතුය.                                                                                        |
|-----|-----------------------------------------------------------------------------------------------------|-----------|----------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (ඊ) | ගොවිජන සේවා කාරක සභා 5ක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වා තිබූ තොග, කාබනික පොහොර තොග ඇතුළු ජංගම වත්කම්. | 1,730,913 | - එම -                                       | - එම -                                                                                                                                                             |
| (උ) | පුලෝලී ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ ස්ථාවර වත්කම්වල වටිනාකම.             | 590,967   | ස්ථාවර වත්කම් ලේඛනය                          | ස්ථාවර වත්කම් ලේඛනයක් සකස් කර පවත්වාගෙන යනු ලැබේ.<br><br>ස්ථාවර වත්කම් ලේඛනයක් සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතු අතර, ලේඛන පවත්වා නොමැති පාර්ශව වෙත පියවර ගත යුතුය. |

1.4 අනුකූල නොවීම

1.4.2 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

|      | නීති ,රීති හා රෙගුලාසි යනාදියට යොමුව | අනුකූල නොවීම                                                         | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                               | නිර්දේශය                                                                                                |
|------|--------------------------------------|----------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------|
| (අ)  | 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත   |                                                                      |                                                                                            |                                                                                                         |
| (i)  | 53 වගන්තිය                           | ගොවිජන සේවා කාරක සභා 15 ක් විසින් කුඹුරු ඉඩම් ලේඛන සකස් කර නොතිබුණි. | කුඹුරු ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා වන වැඩ සටහන් අවසන් වූ පසුව මෙම ලේඛනය පවත්වාගෙන යනු ලැබේ. | ගොවිජන සංවර්ධන පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු අතර, එසේ කටයුතු නොකළ පාර්ශව වෙත පියවර ගත යුතුය. |
| (ii) | 55 වගන්තිය                           | ගොවිජන සේවා කාරක සභා 13 ක පරිපාලන බල ප්‍රදේශ                         | කුඹුරු ඉඩම් දැනට google සිතියම මගින් මැන අදාළ ප්‍රමාණය                                     | - එම -                                                                                                  |

|                                                                |                                                                                        |                                                                                 |                                                                                 |
|----------------------------------------------------------------|----------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|
|                                                                | තුළ ඇති කුඹුරු ඉඩම් මැනීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.                                | ලබාගෙන ඇත.                                                                      |                                                                                 |
| (iii) 56(i) වගන්තිය                                            | ගොවිජන සේවා කාරක සභා 13ක් විසින් අක්කර බදු ලේඛනය යාවත්කාලීනව පවත්වා ගෙන ගොස් නොතිබුණි. | ඉදිරියේදී අක්කර බදු වාර්තාව විධිමත්ව පවත්වාගෙන යනු ලැබේ.                        | - එම -                                                                          |
| (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි |                                                                                        |                                                                                 |                                                                                 |
| (i) මු.රෙ 110(1)(2)                                            | ගොවිජන සේවා කාරක සභා 12 ක් විසින් හානි හා පාඩු පිළිබඳ ලේඛන පවත්වා ගෙනගොස් නොතිබුණි.    | හානි හා පාඩු පිළිබඳ ලේඛනයක් නිසි ලෙස යාවත්කාලීන කර පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත. | මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු අතර, එසේ නොකළ පාර්ශව වෙත පියවර ගත යුතුය. |
| (ii) මු.රෙ 214                                                 | ගොවිජන සේවා කාරක සභා 12 ක් විසින් බැරකම් පිළිබඳ ලේඛන පවත්වාගෙන ගොස් නොතිබුණි.          | බැරකම් පිළිබඳ ලේඛන පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.                                 | - එම -                                                                          |
| (iii) මු.රෙ 341                                                | ගොවිජන සේවා කාරක සභා 02 විසින් උපපත්‍රිකා ලේඛනය පවත්වාගෙන ගොස් නොතිබුණි.               | උපපත්‍රිකා ලේඛන නිසිපරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.                          | - එම -                                                                          |
| (iv) මු.රෙ 502 (2)                                             | ගොවිජන සේවා කාරක සභා 06 විසින් ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන ගොස් නොතිබුණි.             | ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.                                 | - එම -                                                                          |
| (v) මු.රෙ 880 සහ 881                                           | ගොවිජන සේවා කාරක සභා 08 ක නිලධාරීන් 20 දෙනෙකු තම ඇප                                    | ඇප මුදල් අයකර ගැනීමට පියවර ගෙන ඇත.                                              | - එම -                                                                          |

මුදල් තැන්පත් කර  
නොතිබුණි.

|                                                                                    |                                                                                                                                                         |                                                                                                       |                                                                                                        |
|------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------|
| (vi) මු.රෙ 891 (1)                                                                 | ගොවිජන සේවා<br>කාරක සභා 08 ක්<br>විසින් ඇප ලේඛන<br>පවත්වා ගෙන ගොස්<br>නොතිබුණි.                                                                         | ඇප ලේඛන<br>පවත්වාගෙන යාමට<br>පියවර ගෙන ඇත.                                                            | - එම -                                                                                                 |
| (vii) මු.රෙ 1645 (අ)                                                               | ගොවිජන සේවා<br>කාරක සභා 10 ක්<br>විසින් ට්‍රැක්ටර් යන්ත්‍ර<br>80 ක වාහන ලොග්<br>සටහන් පොත්<br>පවත්වා ගෙන ගොස්<br>නොතිබුණි.                              | ට්‍රැක්ටර් රථ සඳහා<br>වාහන ලොග් සටහන්<br>පොත් පවත්වාගෙන<br>යාමට පියවර ගෙන<br>ඇත.                      | - එම -                                                                                                 |
| (viii) මු.රෙ 1646                                                                  | ගොවිජන සේවා<br>කාරක සභා 12 ක්<br>විසින් ට්‍රැක්ටර් යන්ත්‍ර<br>89 ක දෛනික<br>ධාවන සටහන් සහ<br>මාසික සාරාංශ<br>වාර්තා විගණනයට<br>ඉදිරිපත් කර<br>නොතිබුණි. | දෛනික ධාවන සටහන්<br>මුල් පිටපත් සහ එහි<br>මාසික සාරාංශ<br>විගණනයට ඉදිරිපත්<br>කිරීමට පියවර ගෙන<br>ඇත. | - එම -                                                                                                 |
| (ඇ) 2016 දෙසැම්බර් 29<br>දිනැති අංක<br>30/2016 දරණ<br>රාජ්‍ය පරිපාලන<br>චක්‍රලේඛය. | ගොවිජන සේවා<br>කාරක සභා 08 ක<br>වාහන ඉන්ධන දහන<br>පරීක්ෂණය සිදුකර<br>නොතිබුණි.                                                                          | වාහන ඉන්ධන දහන<br>පරීක්ෂණ<br>පැවැත්වීමට කටයුතු<br>කරනු ලැබේ.                                          | චක්‍රලේඛය ප්‍රකාරව<br>කටයුතු කිරීමට පියවර<br>ගත යුතු අතර, අනුකූල<br>නොවූ පාර්ශව වෙත<br>පියවර ගත යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

යාපනය දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 15ක සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලයන්හි එකතුව රු.618,091 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව එම කමිටු 15 හි ඉකුත් වර්ෂයේ රු.1,068,396 ක අතිරික්තයක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයන්හි අතිරික්තය රු.450,305 ක අඩුවීමක් නිරීක්ෂණය විය.

## 3. මෙහෙයුම් සමාලෝචනය

### 3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                           | කළමනාකාරිත්වයේ<br>අදහස් දැක්වීම    | නිර්දේශය                                     |
|-----------------------------------------------------------|------------------------------------|----------------------------------------------|
| (අ) ගොවිජන සේවා කාරක සභා 4 ක<br>කෘෂිකාර්මික ඉඩම් වලට අදාළ | උඩුගත කිරීමේ<br>ක්‍රියාවලිය අඛණ්ඩව | කඩිනම් වැඩපිළිවෙලක්<br>යොදා සැලසුම් කළ පරිදි |

|     |                                                                                                                                                               |                                                                               |                                                                                                                                                                                |
|-----|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|     | ඉලෙක්ට්‍රොනික ඉඩම් ලේඛන (ELR) පරිගණක පද්ධතිය වෙත උඩුගත කිරීමේ කටයුතු මේ දක්වා යාවත්කාලීන කර නොතිබුණි.                                                         | සිදුවෙමින් පවතී.                                                              | ඉඩම් ලේඛන යාවත්කාලීන කළ යුතුය.                                                                                                                                                 |
| (ආ) | වේලනයි ගොවිජන සේවා කාරක සභාවේ රෝද හතරකින් යුත් ට්‍රැක්ටර් යන්ත්‍රය සඳහා ලැබියයුතු රු. 451,331 ක කුලී ආදායම වසර 2 සිට 14 දක්වා කාලයක් තිස්සේ අයකරගෙන නොතිබුණි. | මෙය අනාගතයේදී නිවැරදි කරනු ලැබේ.                                              | කාලීනව අය කිරීම් නොකළ නිලධාරීන් වෙත පියවර ගැනීමටත්, ණය පදනම මත සිදුකරන ලද සේවා ආදායම් සම්බන්ධ අභ්‍යන්තර පාලනය ශක්තිමත් කර ලැබිය යුතු දෑ කඩිනමින් අයකර ගැනීමටත් පියවර ගත යුතුය. |
| (ඇ) | අම්පන් ගොවිජන සේවා කාරක සභාව සතු රු 86,063 ක් වටිනා රෝද හතරේ ට්‍රැක්ටර් යන්ත්‍රයක් සොරකම් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.      | මෙය කපා හැරීමට කටයුතු කරනු ලැබේ.                                              | මු.රෙ 104 ප්‍රකාරව කටයුතු කර අලාභයට වගකිව යුත්තන් හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය.                                                                                        |
| (ඈ) | 2011 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කාරක සභා 15 කට ලබා දුන් රෝද හතර ට්‍රැක්ටර් 108 ක් පසුගිය වසර 13 තුළ අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.    | රෝද හතර ට්‍රැක්ටර් 96 ක අයිතිය අපගේ දෙපාර්තමේන්තුවේ නමට පැවරීමට පියවර ගෙන ඇත. | රෝද හතර ට්‍රැක්ටර් රථවල අයිතිය පවරා ගැනීමට පියවර ගත යුතුය.                                                                                                                     |

### 3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                          | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                           | නිර්දේශය                                                                                                  |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------|
| (අ) නල්ලූර් ගොවි සංවිධානයේ ගොවීන්ගේ ළමුන් අතරින් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවන්ට ත්‍යාග ලබා දීම සඳහා එකතු කරන ලද මුදල් හා ඒවායේ ස්ථාවර තැන්පතු පොලිය සමඟ මුළු මුදල් රු.7,035,192 ක් වසර හයක් පුරා අපේක්ෂිත අරමුණුවලට යොදා නොගෙන ස්ථාවර තැන්පතු ගිණුමේ තැන්පත් කර තිබුණි. | දෙපාර්තමේන්තුව විසින් මෙම මුදල සුදුසු අය වෙත ලබාදීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටී. | විධිමත් වැඩපිළිවෙලක් යොදා විධිමත් අනුමැතිය යටතේ අරමුදල් අපේක්ෂිත අරමුණ සඳහා යොදාගත යුතුය.                 |
| (ආ) කරෙයිනගර් ගොවිජන සේවා කාරක සභාවේ ගොවි සංවිධානවල ගොවීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා රු. 97,750 ක මුදලක් ගොවීන්ගෙන් එකතු කර වසර දෙකක කාලයක් ඉකුත් වී තිබුණද එය ආපසු ගෙවීමට හෝ හැඳුනුම්පත් නිකුත් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.                                        | දෙපාර්තමේන්තු උපදෙස්වලට අනුව කටයුතු කරනු ලැබේ.                                         | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කඩිනම් උපදෙස් ලබා ගෙන මුදල් අපේක්ෂිත අරමුණ ඉටු කිරීම සඳහා යොදා ගත යුතුය. |

|                                                                                                                             |                                                 |                                                                                                                                                        |
|-----------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>(ඇ) කිරිමලෙයි ගොවිජන සේවා කාරක සභාවේ ට්‍රැක්ටර් යන්ත්‍ර 03ක් කිසිදු ගිවිසුමක් නොමැතිව ගොවි සංවිධානයකට ලබා දී තිබුණි.</p> | <p>ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>ගොවිජන සේවා කාරක සභාවට ආදායම් ලැබෙන සේ නිසි පරිදි ගිවිසුම්ගත වීමෙන් පසු ට්‍රැක්ටර් යන්ත්‍ර ලබා දිය යුතු අතර, එසේ නොකළ පාර්ශව වෙත පියවර ගත යුතුය</p> |
|-----------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------|

### 3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජන වත්කම්

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                               | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                             | නිර්දේශය                                                                              |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------|
| <p>(අ) ගොවිජන සේවා කාරක සභා 11 තුළ තිබෙන රෝද හතරේ ට්‍රැක්ටර් 66 ක් හා ට්‍රැක්ටර් ටෙලර් 05ක් අවුරුදු 01 සිට 10 දක්වා අඛණ්ඩ තත්ත්වයේ පවතින අතර ඒවා අලුත්වැඩියා කර භාවිතා කිරීමට හෝ අපහරණය කිරීමට පියවර ගෙන නොතිබුණි.</p>                                                                                        | <p>එම ට්‍රැක්ටර් යන්ත්‍ර සහ ටෙලර් අලුත්වැඩියා කර භාවිතා කිරීමට පියවර ගන්නා අතර එසේ අලුත්වැඩියා කිරීමට නොහැකි ඒවා ඉවත් කිරීමට ද පියවර ගනු ලැබේ.</p>                                                                                       | <p>අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ විධිමත් පරිදි අපහරණය කිරීමට කටයුතු කළ යුතුයි.</p> |
| <p>(ආ) 2019 වර්ෂයේදී ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් විසින් ගොවිජන සේවා කාරක සභා 06 කට රුපියල් 1,376,132 ක් වටිනා පාංශු පරීක්ෂණ උපකරණ කට්ටල 06 ක් ලබා දී තිබූ අතර, එම උපකරණ භාවිතය සම්බන්ධයෙන් රු. 45,000 ක වියදමක් දරා පුහුණු පංති පවත්වා තිබුණද, අදාළ උපකරණ මේ දක්වා භාවිතා කර නොමැති බව නිරීක්ෂණය විය.</p> | <p>මෙම උපකරණ මගින් පසෙහි PH, EC තීරණය කිරීමට පමණක් සිදු කළ හැකි නමුත් පසේ සාරවත් බව මට්ටම මැනිය නොහැක. මෙම උපකරණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලබා ගත නොහැකි බැවින්, මේ දක්වා මෙම උපකරණ භාවිතා කිරීමට ගොවීන්ගෙන් ඉල්ලීමක් ලැබී නොමැත.</p> | <p>පාංශු පරීක්ෂණ උපකරණ අපේක්ෂිත අරමුණ සඳහා භාවිතා කිරීමට පියවර ගත යුතුය.</p>          |

### 4. ගොවිජන බැංකු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                          | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                    | නිර්දේශය                                                                                                                                                   |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>2009-2024 කාලය තුළ ගොවීන්ට ලබාදුන් ගොවිණියවලින්, ගොවීන් 207 දෙනෙකුගෙන් රු. 12,785,698 ක හිඟ ණය මුදල අයකර ගැනීමට කාරක සභා 13ක් විසින් එලදායි පියවරක් ගෙන නොතිබුණි.</p> | <p>හිඟ ශේෂයන් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>ණය ලබා දීම් හා කාලීනව ණය අය නොවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කර අදාළ පාර්ශව වෙත පියවර ගැනීමත්, ගොවීන් සමඟ ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව හිඟ ශේෂයන්</p> |



කඩිනමින් අයකර ගැනීමටත් කටයුතු කළ යුතුයි.

## 5. පද්ධති සහ පාලන

| විගණන නිරීක්ෂණය                                                                                                                   | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                               | නිර්දේශය                                              |
|-----------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------|
| (අ) විධායක කමිටු 15 ක තොගපාලනය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලන ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කර නොතිබුණි.                             | විධායක කමිටු 15 ක තොග සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලන පද්ධති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙස විධායක කමිටු 15 කට උපදෙස් දී ඇත. | තොග පාලනයට අදාළ අභ්‍යන්තර පාලනය වැඩිදියුණු කළ යුතුයි. |
| (ආ) විධායක කමිටු 06 ක් විසින් නඩත්තු කරන ලද යකඩ සේප්පු ද්විත්ව පරීක්ෂණ පාලනයක් සිදුවන (ද්විත්ව පාලන) ආකාරයෙන් නඩත්තු කර නොතිබුණි. | එය ද්විත්ව පරීක්ෂා කරන ලද ආකාරයෙන් නඩත්තු කිරීමට පියවර ගනු ලැබේ.                                                           | මුදල් රෙගුලාසි 317 ප්‍රකාරව කටයුතු කළ යුතුයි.         |